

## නීතර අසනු ලබන ප්‍රශ්න: CTS හි අන්තර්ජාලය හරහා ඉගැනීම

### 1. මම අන්තර්ජාලය හරහා පාඨමාලා අනුගමනය කරන්නේ කෙසේද?

CTS විසින් අන්තර්ජාල වේදිකා දෙකක් භාවිත කරනු ඇත: ගූගල්මීට් (GoogleMeet) සහ මූඩ්ල් (Moodle).

ගූගල්මීට්: කමිකාවාර්චයවරයා ගූගල්මීට් ශ්‍රව්‍ය හා විඩියෝ පහසුකම් භාවිත කරමින් උගන්වනු ඇත. පංතියට පෙර ඔබට පිවිසුම් සබැඳියක් (log-in link) විද්‍යුත් තැපෑලෙන් ලැබෙන අතර ඔබට සබැඳිය ක්ලික් කිරීමෙන් ලැප්ටොප් හෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් භාවිත කර පන්තියට සම්බන්ධ විය හැකිය. ඔබට ගූගල් ගිණුමක් තිබිය යුතු අතර එවිට ඔබට සියලු අංග වෙත ප්‍රවේශය ඇති නමුත් ඔබට ගූගල් ගිණුමක් නොමැතිව වුවද සම්බන්ධ විය හැකිය. සෑම ගූගල්මීට් සැසියක්ම CTS අරමුණු සඳහා කමිකාවාර්චයවරයා විසින් පරිගන කරනු ලැබේ. මෙම සැසි පරිගන කිරීමේ පහසුකම සිසුන්ට නොමැත.

මූඩ්ල්: ඔබේ පාඨමාලා තොරතුරු මෙම ඉගෙනුම් වේදිකාවේ ඔබට ලබා දෙනු ඇත. පංතියට පෙර ඔබට පුද්ගලික ප්‍රවේශ කේතයක් විද්‍යුත් තැපෑලෙන් යවනු ලබන අතර ඔබ CTS වෙබ් අඩවිය ([www.cts.lk](http://www.cts.lk)) හරහා මෙම අවකාශයට පිවිසිය හැකිය.

මෙම වේදිකා දෙකෙහි භාවිතය පිළිබඳව ඔබේ කමිකාවාර්චයවරයා ඔබට මග පෙන්වනු ඇත.

**වැදගත්:** අප සියල්ලන්ම අපෙන් බොහෝ දෙනෙකුට ආගන්තුක විය හැකි කාරණයකට පිවිසෙන විට, සමහර ප්‍රධාන පිළිවෙත් නිරීක්ෂණය කිරීම වැදගත් ය:

අ) ඉවසීම: සෑම කෙනෙකුම ඉගෙනීමේ වක්‍රය මත සිටී

ආ) රහස්‍යභාවය: අනෙකුත් සහභාගිවන්නන්ගේ පුද්ගලික තොරතුරු සහ ප්‍රකාශන පිළිබඳව වගකීමක් අපට භාර දී ඇත

ඇ) වගකීම: ගෙවීම්, දේවගැතිවරයාගේ නිර්දේශ ලිපිය සහ පැමිණීම වැනි උපදෙස්වලට අනුකූල වීම.

### 2. මගේ සම්බන්ධතාවය අතරමැද බිඳ වැටුණොත් කුමක් සිදුවේද?

ඔබ පිවිසුම් සබැඳිය (log-in link) ලබා ගත් පසු, පන්ති සැසි ක්‍රියාත්මක වන අතර ඔබට නැවත සම්බන්ධ විය හැකිය. ඔබට සම්බන්ධ වීමට නොහැකි නම්, කරුණාකර පන්තියෙන් පසු ඔබේ පන්ති සම්බන්ධීකාරක අමතන්න, ඔහු ඔබට සහය වනු ඇත.

### 3. මම සෑම පන්තියකටම සම්බන්ධ විය යුතුද?

පාඨමාලාවට සම්මාන ලබා ගැනීමට ඔබට අවම වශයෙන් 80% ක සහභාගිත්වයක් අවශ්‍ය වේ. ඔබ පාඨමාලාවක් සහභාගිත්වය පිණිස (audit) කරන්නේ නම් සහ සහභාගිත්ව සහතිකයක් ලබා ගැනීමට කැමති නම්, අවම වශයෙන් 80% ක පැමිණීම තවමත් අවශ්‍ය වේ.

### 4. පාඨමාලාවක් 'audit' කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

ඔබ එය උගන්වමින් සිටියදී පන්තියට සහභාගී වන නමුත් ඔබට පැවරුම්, කියවීම් හෝ විභාග කිසිවක් කිරීමට අවශ්‍ය නොවේ. ඔබ අවම වශයෙන් 80% ක් පාඨමාලාවට සහභාගී වන්නේ නම්, ඔබට සහභාගී වීමේ ඩිප්ටල් සහතිකයක් ලැබෙනු ඇත. පුද්ගලික සංස්කරණය හා උනන්දුව සඳහා පාඨමාලාවක් හැදෑරීමට කැමති නමුත් වැඩසටහනක් සම්පූර්ණ කිරීමට අදහස් නොකරන අයට මෙය කදිම විකල්පයකි.

### 5. 'credit' සඳහා පාඨමාලාවක් හැදෑරීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

මෙය CTS හි නිශ්චිත අධ්‍යයන වැඩසටහනක් සම්පූර්ණ කිරීමට කැමති අය සඳහා වේ (පහත බලන්න). සෑම පාඨමාලාවක්ම සම්මාන දෙකකින් හෝ තුනකින් සමන්විතව ඇත. ඔබට පාඨමාලාවක් සඳහා සම්මාන උපයා ගැනීමට අවශ්‍ය නම්, ඔබට පන්ති අභ්‍යාස, පැවරුම් සහ අවසාන විභාගයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය වන අතර අවම වශයෙන් 80% ක පාඨමාලාවක් සඳහා පෙනී සිටිය යුතුය.

**6. පාඨමාලාවක් යනු කුමක්ද?**

පළදායි කිතුනු දේවසේවයක් සඳහා ඔබව සන්නද්ධ කිරීම සඳහා නිර්මාණය කර ඇති අධ්‍යාපන පාඨමාලාවකි. CTS විසින් මට්ටම් 5 ක වැඩසටහන් ඉදිරිපත් කරන අතර ඒ සියල්ල ආසියාතික දේවධර්ම සංගමය (ATA) විසින් පිළිගෙන ඇත.

- i) ක්‍රිස්තියානි අධ්‍යාපන සහතිකය (CCS)
- ii) Advanced Certificate in Counselling (ACC)
- iii) දේවධර්ම ඩිප්ලෝමා (DipTh)
- iv) දේවධර්ම උපාධිය (BTh)
- v) පශ්චාත් උපාධි ඩිප්ලෝමාව / කලා ශාස්ත්‍රපති (PGDip / MA)

**7. මම වැඩසටහනකට සම්බන්ධ වන්නේ කෙසේද?**

විස්තර සඳහා <[registrar@cts.lk](mailto:registrar@cts.lk)> හෝ +94 11 5524257 අමතන්න.

**8. මගේ පාඨමාලා ගාස්තුව ගණනය කරන්නේ කෙසේද?**

COVID-19 ගෝලීය වසංගත තත්වය සැලකිල්ලට ගනිමින්, CTS විසින් මැයි මාසයේ සිට අගෝස්තු දක්වා අන්තර්ජාලය හරහා පාඨමාලා හැදෑරීම රුපියල් 2,500 ක (ඇමරිකානු ඩොලර් 20 ක) විශේෂ ගාස්තුවකට ලබා දෙයි.

- මම නව ශිෂ්‍යයෙක්: ඔබ ලියාපදිංචි වන සෑම පාඨමාලාවක් සඳහාම රුපියල් 2,500 / ඇමරිකානු ඩොලර් 20 කි
- මම වර්තමාන / අඛණ්ඩ ශිෂ්‍යයෙක්: ඔබට 2020 සඳහා ශිෂ්‍යත්වයක් ලැබී නොමැති නම්, ඔබ ලියාපදිංචි වන සෑම පාඨමාලාවක් සඳහාම රුපියල් 2,500 කි
- මට 2020 සඳහා ශිෂ්‍යත්වයක් ලැබී ඇත: සුපුරුදු වාර්ෂික ගාස්තු ගෙවීම ඔබට අදාළ වේ. වැඩි විස්තර සඳහා කරුණාකර ශිෂ්‍ය ගිණුම් අංශය අමතන්න (011 5524257; <[augustin@cts.lk](mailto:augustin@cts.lk)>)

**9. මගේ පාඨමාලා ගාස්තුව ගෙවන්නේ කෙසේද?**

ඔබ ඔබේ ලියාපදිංචි කිරීමේ පෝරමය අන්තර්ජාලය හරහා ඉදිරිපත් කළ පසු, වැඩ කරන දින 3 ක් ඇතුළත ඔබේ ඉන්වොයිසිය ඔබට ලැබෙනු ඇත. ඔබට පහත සඳහන් ක්‍රම හරහා ගෙවීම් කළ හැකිය:

- i. අන්තර්ජාල බැංකු මාරුව (පහත විස්තර බලන්න)
- ii. ඕනෑම HNB මුදල් තැන්පතු යන්ත්‍රයක් / කියෝස්ක් (පහත විස්තර බලන්න)
 

බැංකුව:	හැටන් තැෂනල් බැංකුව කොහුවල
ගිණුමේ නම:	කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය
ගිණුම් අංකය:	129010003914
SWIFT කේතය:	HBLILKX001
- iii. අන්තර්ජාල ගෙවීම් ද්වාරය (විස්තර බලාපොරොත්තුවන්න)

**වැදගත්:** ඔබ ගෙවීම කළ පසු, කරුණාකර ගෙවීම් සනාථ කිරීමේ පිටපතක් <[studyonline@cts.lk](mailto:studyonline@cts.lk)> වෙත යවන්න.

**10. පාඨමාලා ගාස්තු තවදුරටත් අඩු කිරීමක් තිබේද?**

ඔබ වර්තමාන / අඛණ්ඩ ශිෂ්‍යයෙක් නම් සහ COVID-19 තත්වය හේතුවෙන් ආදායම් අහිමිවීම නිසා ඇතිවන මූල්‍යමය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටී නම් සහ මෙම වාරය CTS හි ඔබේ අධ්‍යාපන කටයුතු කාරගෙන යාමට සහන ආධාර අවශ්‍ය නම්, කරුණාකර සම්පූර්ණ කරන ලද 'පශ්චාත්-කොවිඩ් 19 සහය සිසුන් උදෙසා' අයදුම් පත්‍රය ඔබේ 2 වන වාර ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසුව ඉදිරිපත් කරන්න.